



**රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය**  
**அரச சேவைகள், மாகாண சபைகள் மற்றும் உள்ளூராட்சி அமைச்சு**  
**Ministry of Public Services, Provincial Councils and Local Government**

ඒකාබද්ධ සේවා අංශය

இணைந்த சேவைகள் பிரிவு

COMBINED SERVICES DIVISION

නිදහස් වතුරගුය, කොළඹ 07, ශ්‍රී ලංකාව.

சுதந்திரச் சதுக்கம், கொழும்பு 07, இலங்கை.

Independence Square, Colombo 07, Sri Lanka

දුරකතන

ෆැක්ස්

ඊ-මේල්

වෙබ් අඩවිය

தொலைபேசி: (94) 011- 2694560  
Telephone

தொலைநகல்: (94) 011- 2692254  
Fax

மின்னஞ்சல்: dgcs@pubad.gov.lk  
E-mail

இணையத்தளம்: www.pubad.gov.lk  
Web Site

මගේ අංකය  
எனது இல  
My No

CS/DOS/අන්තර්ග්‍රහණය

ඔබේ අංකය  
உமது இல  
Your No

දිනය  
திகதி  
Date

2022.04.08

අමාත්‍යාංශ ලේකම්වරුන්  
 දෙපාර්තමේන්තු ප්‍රධානීන්  
 දිස්ත්‍රික් ලේකම්වරුන්  
 ප්‍රාදේශීය ලේකම්වරුන්

**සංවර්ධන නිලධාරී සේවයට අන්තර්ග්‍රහණය වූ නිලධාරීන්ගේ ශ්‍රේණිගත උසස් කිරීම**

උක්ත කරුණ සම්බන්ධයෙන් මගේ සමාංක හා 2020.07.20 දිනැති ලිපියට වැඩිමනත් වශයෙනි.

02. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 16/2010 නිකුත් කිරීමට පෙර ආශ්‍රිත සේවාවකට අයත්වන තනතුරක සිට තවත් ආශ්‍රිත සේවාවකට අයත් තනතුරකට පත් වූ නිලධාරීන් සංවර්ධන නිලධාරී සේවයට අන්තර්ග්‍රහණය කිරීමේදී හා සංවර්ධන නිලධාරී සේවයේ ශ්‍රේණිගත උසස්වීම් ලබාදීමේ දී නිලධාරියා මුල් පත්වීමට අදාළව වැඩ භාරගත් දින සිට අඛණ්ඩ සේවා කාලය ගණනය කිරීම සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ලබා දී ඇති බව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම්ගේ අංක PSC/EST/05-05/03/2018 හා 2021.02.08 දිනැති ලිපියෙන් දැනුම් දී ඇති බව කාරුණිකව දන්වා සිටිමි.

උදා. :- 2005.07.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි අධ්‍යාපන අමාත්‍යාංශයේ සැලසුම්/මූල්‍ය සහකාර තනතුරකට පත්වීම් ලද නිලධාරියෙකු 2005.07.20 දින එම අමාත්‍යාංශයේ වැඩ භාරගෙන ඇත. පසුව එම නිලධාරියා 2006.08.01 දින සිට අධිකරණ සහ නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය යටතේ ගිණුම් සහකාර තනතුරකට පත්වීම් ලබා 2006.08.10 දින එම අමාත්‍යාංශයේ වැඩ භාරගෙන ඇති අතර එදින සිට සේවයේ ස්ථිර කර ඇත. එබැවින් මෙම නිලධාරියාගේ මුල් පත්වීමට අදාළව වැඩ භාරගත් දිනය වන 2005.07.20 දින සිට අඛණ්ඩ සේවා කාලයක් තිබෙනම් වසර 10ක සේවා කාලයක් සම්පූර්ණ කරනු ලබන 2015.07.20 දින සිට සංවර්ධන නිලධාරී II ශ්‍රේණියට උසස් කිරීමේ අවම සේවා කාලයක් සම්පූර්ණ කර ඇති සේ සලකා කටයුතු කළ හැකිය.

03. මෙවැනි නිලධාරීන් මුල් තනතුරින් විධිමත්ව මුදාහැරීමෙන් පසුව සේවා ඛණ්ඩනයකින් තොරව නව තනතුරේ වැඩභාර ගෙන තිබිය යුතු අතර සංවර්ධන නිලධාරී සේවයට අන්තර්ග්‍රහණයට හෝ උසස් කිරීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීමේ දී නිලධාරියාගේ මුල් පත්වීම් දින සිට යාවත්කාලීන කළ වර්ග සටහනේ සහතික කළ පිටපතක් ද ඉදිරිපත් කළ යුතු බව වැඩිදුරටත් දන්වමි.

එස්. ආලෝකබණ්ඩාර

ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්